

අවකලනය (Differentiation)

- හැඳින්වීම

- අවකලනය යනු, ශ්‍රීතයක වෙනස් වේමේ සිංහාවය මතින මිනුමකි.
- අවකලන ක්‍රියාවලිය තුළ වික් ශ්‍රීතයක් වෙනත් ශ්‍රීතයක් බවට පරිවර්තනය කරයි.
- අවකලනය මගින් ශ්‍රීතයක් ගමන් කිරීමේ සිංහාවය හෙවත් අනුතුමණය ගණනය කර ගත හැක.

මූලික අවකලනය

- ✓ $y = a+bx$ යන සරල රේඛීය ශ්‍රීතය පිළිබඳ සිලකා බලයි.
- ✓ මෙහිදී y ශ්‍රීතය x විෂයෙන් අවකලනය කරනු ලබයි.

අවකලනය මගින් රේඛාවේ බැඳුම ගණනය කරනු ලබන නිසා,

$$b = \frac{\Delta y}{\Delta x} \xrightarrow{\text{අවකලන සංග්‍රහකය}} \frac{dy}{dx}$$

අවකලනය සම්බන්ධ නීති

1. n යනු ඕනෑම තාත්වික සංඝාවක් වන විට,

$$y = x^n \xrightarrow{\quad} \frac{dy}{dx} = nx^{(n-1)}$$

ලේඛනරාම 01

පහත ශ්‍රීත x විශයෙන් අවකලනය කරන්න

- i. $Y = x^2$
- ii. $Y = x^{-5}$
- iii. $Y = x^{1/4}$

iv. $Y = \sqrt[3]{x}$

v. $Y = x$

2. k යනු ඕනෑම නියතයක් ගත් විට විහි අවකලන සංගුණකය 0 වේ.

$$y = k \longrightarrow \frac{dy}{dx} = 0$$

ලොහරණ 02

i. $Y = 3$

ii. $Y = 5$

iii. $Y = \frac{1}{4}$

3. k යනු නියතයක් විට

$$y = x^n \longrightarrow \frac{dy}{dx} = knx^{(n-1)}$$

ලොහරණ 03

i. $Y = 3x^4$

ii. $Y = 5x^2$

iii. $Y = \frac{1}{3x}$

4. U හා V යනු X හි ශ්‍රීත වන විට,

$$y = u \pm v \longrightarrow \frac{dy}{dx} = \frac{du}{dx} \pm \frac{dv}{dx}$$

සෙවනයේ 04

- i. $y = x^3 + x^5$
- ii. $y = x^3 + x^5 + 2x^4$

අනුතාස 01

පහත ශ්‍රීත x විශයෙන් අවකලනය කරන්න

- i. $y = 3x^2$
- ii. $y = x^3 + x^2$
- iii. $y = 7x^5$
- iv. $y = 4x^{-3}$
- v. $y = 10/\sqrt{x}$
- vi. $y = (2x+3)(x-5)$
- vii. $y = (3x^2-2)^2$
- viii. $y = 3x^7 - 2x + 7$

ශ්‍රීතයක දෙවන අවකලන සංග්‍රහකය

X විෂයෙන් අවකලනය කරන ලද ශ්‍රීතයක් නැවතත් X විෂයෙන් අවකලනය කිරීමෙන් වම ශ්‍රීතයේ දෙවන අවකලන සංග්‍රහකය ලබේ.

විය පහත පරිදි අංකනය කරයි,

$$\frac{d_2y}{d_2x}$$

අන්තර් 02

පහත ශ්‍රීතයන්හි පළමු සහ දෙවන අවකලන සංග්‍රහකය වෙත වෙනම සොයන්න.

- i. $Y = x^4$
- ii. $Y = 2x^2 + 5x + 3$
- iii. $Y = \frac{1}{x^3}$
- iv. $Y = 2x^{-3}$
- v. $Y = 4x - 1$

❖ අවකලන සංග්‍රහක භාවිතයෙන් ප්‍රස්ථාරයක උපරිමයක් පවතින්නේ ද? අවමයක් පවතින්නේ ද? යන්න තීරණය කිරීම

- උපරිමය (Maximum)

$$\frac{dy}{dx} = 0$$

නෑ

$$\frac{d_2y}{d_2x} < 0$$

- අවමය (Minimum)

$$\frac{dy}{dx} = 0$$

නෑ

$$\frac{d_2y}{d_2x} < 0$$

අවකලනයේ ව්‍යාපාරික යෙදීම්

- 1. ආන්තික පිරිවැය (Marginal Cost – MC)

- අතිලේක ඒකකයක් නිපදවීම මගින් මූල පිරිවැයට අමුතින් විකතු වන පිරිවැයයි
- මූල පිරිවැය වකුය අවකලනය කිරීමෙන් මෙය ලබා ගත හැක

- $$MC = \frac{dT C}{dQ}$$

2. අන්තික ආදායම (Marginal Revenue – MR)

- අතිරේක ඒකකයක් විකිණීමෙන් මුළු ආදායමට අලුතින් වන ආදායමයි
- මුළු ආදායම් ලිඛිතය අවකලනය කිරීමෙන් මෙය ලබා ගත හැක

$$\bullet \quad MC = \frac{dTR}{dQ}$$

3. අන්තික ලාභය (Marginal Profit– MP)

- අතිරේක ඒකකයක් විකිණීමෙන් මුළු ලාභයට අලුතින් විකතු වන ලාභයයි
- මුළු ලාභ ලිඛිතය අවකලනය කිරීමෙන් මෙය ලබා ගත හැක

$$\bullet \quad MC = \frac{dTP}{dQ}$$

4. ලාභ උපරිම වන ලක්ෂය සෙවීම

- ව්‍යාපාර ආයතනයක ලාභය උපරිම තීමට නම් පහත කොහොදේසි සපුරාමිය යුතුය

අන්තික ආදායම = අන්තික පිරවය

MR = MC

අන්තික ආදායය

නිෂ්පාදිතයක ඉල්ලුම් ලිඛිතය $p = 1000 - 2q$ වේ. ස්ථාවර පිරවය රු. 800 ක් වන අතර, විවෘත පිරවය $100q + 3q^2$ වේ. මෙහි 'q' යනු නිෂ්පාදනය කළ ඒකක ප්‍රමාණය වන අතර 'p' යනු ඒකකයක මිල වේ.

- මුළු ආදායම (TR) හා මුළු පිරවය (TC) ලිඛිතය හඳුනා දක්වන්න
- ලාභ ලිඛිතය (TP) හඳුනා දක්වන්න
- සමවිපේදක ඒකක ප්‍රමාණය ගණනය කරන්න
- ලාභ උපරිම කරන ඒකක ප්‍රමාණය ගණනය කරන්න

සේයිරීස් සහ පුතුයේ සමාගම පොල් සඡපුම් නිෂ්පාදන සම්බන්ධව ඒකාධිකාරීත්වයක් ඇති සමාගමකි ඔවුන්ගේ නිෂ්පාදන කර්මාන්ත ගාලාව රත්ලාන පුද්ගලයේ පිහිටා ඇති අතර මාසික ස්ථාවර පිරිවය රු 45,000 ක් සහ විවෘත පිරිවය 2,500q + 25q² ලෙස ද හඳුනාගෙන ඇත. සමාගමේ මාසික ආදායම් සම්කරණය 7,500q – 25q² මගින් දෙනු ලබයි. එයෙන් මාසික නිෂ්පාදන ප්‍රමාණයයි. මෙම කර්මාන්තයේ මාසික ධාර්තාවය ඒකක 70 ක මට්ටමක පවතී

අවශ්‍ය වන්නේ

- 1 සම්විශේෂන ලක්ෂයේ නිෂ්පාදන ප්‍රමාණය ගණනය කරන්න
- 2 නිෂ්පාදන ධාර්තාව සීමා කිරීම වන ලාභ උපරිම කිරීමේ හැකියාව පිළිබඳ සාකච්ඡා කරන්න

තනි නිෂ්පාදනයක් සිදු කර ඇලෙක්ටිකරණ නිෂ්පාදන ආයතනයක සතියකට අදාළ ස්ථාවර පිරිවය රු. 900,000/- කි. විහි විවෘත පිරිවය $V(x) = 8,000 + 1,000x^2$ වේ. සතියක ඉල්ලුමට අදාළ ශ්‍රීතය ඔබ විසින් පහත දැන ගණනය කරන්න.

ඔබ විසින් පහත දැන ගණනය කරන්න

- 1 මුළු පිරිවය ශ්‍රීතය හා මුළු ආදායම් ශ්‍රීතය
- 2 ලාභ උපරිම කරන නිෂ්පාදන ප්‍රමාණය

අනුකූලනය (Integration)

- අනුකූලනය වූ ශ්‍රීතයක මුල් ශ්‍රීතය සොයා ගැනීම මෙහිදී සිදුවේ
- $f(x)$ ශ්‍රීත යේ අනුකූලනය වන්නේ $\int f(x) dx$ වේ

අනුකූලන නීති

$$\int x^n dx = \frac{x^{n+1}}{n+1} + C$$

අනුකූලනයේ ව්‍යාපාරක යෙදීම්

- ආන්තික පිරිවය ශ්‍රීතය අනුකූලනය කර මුළු පිරිවය ශ්‍රීතය ලබාගැනී

$$\int f(MC) \longrightarrow TC$$

- ආන්තික ආදායම් ශ්‍රීතය අනුකූලනය කර මුළු ආදායම් ශ්‍රීතය ලබාගැනී

$$\int f(MR) \longrightarrow TR$$

எலூகர்ண 01

அதீக அலுயம் கிடக MC = 4x-10 என்ற கீழாவர தீவிரதை (TFC) 50000 என்று இதை அடிக்காணத்தைக் குறிப்பிடுகிற சமாநங் தீவிரதை கிடக உடலாக்கன.

- MC கிடக அனுகலனத் தொகை

$$MC = 4x^1 - 10x^0$$

$$\int f(MC) = \frac{4x^{(n+1)}}{(n+1)} - \frac{10x^{(n+1)}}{(n+1)} + C$$

$$TC = \frac{4x^2}{2} - \frac{10x^1}{1} + C$$

$$TC = 2x^2 - 10x + C$$

TC கிடகே 'C' நியதை வந்தே கீழாவர தீவிரதை கிடை,

$$\underline{TC = 2x^2 - 10x + 50000}$$

சமாநங் தீவிரதை கிடக

$$AC = \frac{TC}{Q}$$

$$= \frac{2x^2 - 10x + 50000}{x}$$

$$= 2x - 10 + \frac{50000}{x}$$

